



අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය - පිරිවෙන් අධ්‍යාපන අංශය
Ministry of Education, Higher Education and Vocational Education - Division of Piriven Education
கல்வி, உயர்கல்வி மற்றும் தொழிற்கல்வி அமைச்சு - பிரிவேனாக்கள் கல்விப் பிரிவு

මධ්‍යවාර පරීක්ෂණය - 2025

MID TERM TEST - 2025

03 - ශ්‍රේණිය

GRADE - 03

(02) පාලි

(02) PALI

2

S,E

I

පැය තුනයි. / Three Hours

අමතර කියවීමේ කාලය - මිනිත්තු 10යි.
Extra Reading Time - 10 Minutes

විභාග අංකය

INDEX NUMBER

- ❖ I කොටසට ද II කොටසින් 2,3 ප්‍රශ්න ද ඇතුළත් වන පරිදි ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න.
- ❖ Answer only five (05) questions including Part I and 2nd and 3rd questions from Part II.

I කොටස

Part I

01. කෙටි පිළිතුරු සපයන්න.

Give short answers.

(ලකුණු $4 \times 10 = 40$ යි.)

($4 \times 10 = 40$ Marks)

- (i) අසෝභාකාර සහ සෝභාකාර හැඳින්වීමට යෙදෙන බාලාවතාර සූත්‍ර මොනවා ද?
What are the Balavataara formulars used to denote surds and sonants?
- (ii) “මන” ශබ්දය හා සමානව වර්තැභෙන තවත් ශබ්ද හතරක් ලියන්න.
Write four other stems which are similarly declined as the stem “Mana”.
- (iii) අලිංගික “තුම්හ” ශබ්දයෙහි චතුර්ථ විභක්ති රූප ලියා දක්වන්න.
Write the dative case forms of asexual stem “Tumha”.
- (iv) තතියා හා ඡට්ඨි නාම විභක්ති යෙදෙන අර්ථ දෙක නම් කර පැහැදිලි කරන්න.
Write two meanings of the ThatiyA vibhatti and Chatthi vibhatti and explain it.
- (v) සබ්බ, අපර, කතර, ඉම යන සර්වනාම පදවල අර්ථ ලියන්න.
Write the meanings of the pronouns Sabba, Aparā, Katara and Ima.
- (vi) අතීත කාලය හැඟවෙන ආඛ්‍යාත විභක්ති කීයද? ඒවා නම් කරන්න.
How many verbal cases are there to denote past tense? Name them.
- (vii) අණ කිරීම හා ආශීර්වාදය යෙදෙන ආඛ්‍යාත විභක්තිය ලියා දක්වන්න.
What is the verbal case used for ordering and wishing?
- (viii) වාක්‍යයක් යන්න කෙටියෙන් අර්ථ ගන්වන්න.
Briefly define what a sentence is.
- (ix) සන්ධි විධි හතරක් ලියා දක්වන්න.
Write four kinds of combinations.
- (x) ප්‍රශ්නවාචක නිපාත පද හතරක් ලියා දක්වන්න.
Write four questioning prepositions.

II කොටස

Part II

02. (I) පහත සඳහන් ඡේදය සිංහලට නගන්න.

(ලකුණු 05යි.)

මඤ්ඤාපට්ඨානෙ දුද්දන්තො නාම එකො සීහො වසී. තෙන පතිදිනං බහුන්තං පාණානං ව්‍යාපාදිතත්තා තං වනවාසිනො චතුප්පදා සමාගන්ත්වා ‘අම්හෙසු එකෙකං පච්චාහං සීහස්ස සන්තිකං පෙසෙමා’ති නිව්ඡයං කත්වා තං පවත්තිං සීහස්ස ආරොවෙසුං. සො’පි සාධු’ති සම්පට්ඨිඡ. එකදා එකස්ස වුද්ධසසකස්ස වාරො සම්පාපුණි. සො කථං මරණමිහා මුඤ්චිස්සාමි’ති උපායං චින්තෙන්තො තස්ස තස්ස විලම්බන්තො කාලක්ඛෙපං කත්වා තමුපාගමී.

Translate the following paragraph into **English**.

(05 Marks)

Mandārapabbate duddanto nāma eko sīho vasi. Tena patidinaṃ bahunnaṃ pāṇānaṃ vyāpāditattā taṃ vanavāsino catuppadā samāgantvā ‘amhesu ekekaṃ paccāhaṃ sīhassa santikaṃ pesemā’ti nicchayaṃ katvā taṃ pavattiṃ sīhassa ārocesuṃ. So’pi sādhu’ti sampatiṇṇi. Ekadā ekassa vuddhassakassa vāro sampāpuṇi. So kathaṃ maraṇamhā muñcissāmi’ti upāyaṃ cintento tattha tattha vilmbanto kālakkhepaṃ katvā tamupāgami.

(II) පහත සඳහන් පද සුදුසු පරිදි ගලපා අර්ථවත් වාක්‍ය නිර්මාණය කරන්න.

(ලකුණු 05යි.)

Form meaningful sentences by matching the following words suitably.

(05 Marks)

- (i) සාධුකං / මනසිකරොන්ති / තෙ / ඉදං
Sādhukaṃ/ manasikaronti/ te/ idaṃ
- (ii) වනං / සීහං / ධාවිත්වා / පවිසති / සීහො
Vanam/ sīgham dhāvitvā/ pavisati/ sīho
- (iii) පරිවත්තන්ති / චක්කානි/ රථස්ස/ සමං
Parivattanti/ cakkāni/ rathassa/ samam
- (iv) මම / වොරො/ ගණ්භාති / ඡත්තං
Mama/ coro/ gaṇhāti/ chattaṃ
- (v) තස්ස/ සීහං / ත්වං / පහරසී
Tassa/ sīsam/ tvam/ paharasi

(III) පහත සඳහන් වාක්‍ය පාලියට නගන්න.

(ලකුණු 05යි.)

Translate the following sentences into Pali.

(05 Marks)

- I. බොහෝ රජවරු සැප ඇත්තෝ වෙති.
Many kings are happy.
- II. රට වැසියෝ ද දැනැමි වෙති.
Citizens are also righteous.
- III. මම දෙවනුව ද බුදුන් සරණ යමි.
I go for refuge of the Buddha for the second time too.
- IV. පෙර බෝසත් බරණැස උපන්නේ ය.
In the past, The Bodhisatva was born in Benares.
- V. යමෙක් පමා වූවෝ වෙත් ද? ඔවුහු මළාහු වැනි ය.
Ones who are heedful, they are as if they were dead.

03. (I) පහත සඳහන් ඡේදය සිංහලට නගන්න.

(ලකුණු 07යි.)

තුය්හං අද්ඨා සයං න ඛාදිස්සාමි, ඉතොදානි පට්ඨාය ත්වං මම සහායෝ'ති, අථස්ස අපරොන සමයෙන සස්සං සම්පජ්ජි. තස්ස සම්පන්නං මෙ සස්සං ස්වෙදානි දායාපෙස්සාමි'ති දායනත්ථං කත්තබ්බකිච්චස්ස රත්තිං මහාමෙඝො චස්සිත්වා සබ්බසස්සං හරි, ඛෙත්තං තච්ඡෙත්වා ධර්මසද්ධිං අහොසි, සත්ථා පන පටිමදිවසෙයෙව තං සස්සං න සම්පජ්ජස්සති'ති අඤ්ඤාසි.

Translate the following paragraph into **English**.

(07 Marks)

Tuyham adatvā sayam na khādissāmi, itodāni patṭhāya tvaṃ mama sahāyo'ti, athassa aparena samayena sassam sampajji. Tassa sampannaṃ me sassam svedāni dāyāpessāmi'ti dāyanatthaṃ kattabbakiccassa rattim mahāmegho vassitvā sabbasassam hari. Khettaṃ tacchetvā ṭhapitasadisam ahosi. Satthā pana paṭhamadivaseyeva taṃ sassam na sampajjissati'ti aññāsi.

(II) පහත ගාථා සම්පූර්ණ කරන්න.

(ලකුණු 08යි.)

Complete the following verses.

(08 Marks)

I. සමන්තා චක්කවාලෙසු

Samantā cakkavāḷesu

II. තථා ඉත්ථිපුමා චෙව

Tathā itthipumā ceva

III. අවිඤ්ඤාණ'සුභනිභං

Aviññāṇa'subhanibhaṃ

IV. වණ්ණසණ්ඨානගන්ධභි

Vaṇṇasaṇṭhānagandhehi

04. (I) වාඤ්ජන ප්‍රභේද පහක් ලියන්න.

(ලකුණු 05යි.)

Write five varieties of consonants.

(05 Marks)

(II) පහත පද අකාරාදී පිළිවෙලට සකසන්න.

(ලකුණු 10යි.)

Arrange the following words in alphabetical order.

(10 Marks)

(i) පබ්බතං,
Pabbataṃ,

(ii) පබ්බජ්ජා,
Pabbajjā,

(iii) භික්ඛා,
Bhikkhā,

(iv) නිදාසං,
Nidāghaṃ,

(v) නිදානං,
Nidānaṃ,

(vi) සිඛරං,
Sikharaṃ,

(vii) උදුක්ඛලං,
Udukkhalaṃ,

(viii) උදකං,
udakaṃ,

(ix) පථිකො,
pathiko,

(X) ඔත්තප්පං,
Ottappaṃ,

(Xi) කුම්භං,
Kumbhaṃ,

(Xii) පතිං,
Patim,

(Xiii) කුට්ඨි,
Kuṭṭhi,

(Xiv) ගගනයානං,
Gaganayānaṃ,

(Xv) පඨිකං,
Paṇkaṃ,

(Xvi) ගගනභිගණං,
Gaganan̄gaṇaṃ,

(Xvii) පඤ්ඤා,
Paṇḍajāṃ,

(Xviii) ජලධිං,
Jaladhīṃ,

(XiX) ජලජං,
Jalajaṃ,

(XX) ජනතා
Janatā

05. (I) උපසර්ග පද 20කි. ඒවායින් 10ක් ලියන්න.
There are 20 prefixes. Write 10 of them.

(ලකුණු 05යි.)
(05 Marks)

(II) පහත වරහන් තුළ ඇති නිපාත පද සුදුසු පරිදි යොදා හිස්තැන් පුරවා වාක්‍ය නැවත ලියන්න.
(සුවෙ, ච, සද්ධිං, තත්ථ , ච, න, යථා, යත්ථ, පන, තථා)
Rewrite the sentences by filling in the blanks suitably with prepositions given in the brackets. (05 Marks)
(suve, ca, saddhīṃ, tattha, ca, na, yathā, yattha, pana, tathā)

I. සීහා ව්‍යග්ඝා වනෙ වසන්ති.
Sīhā Vyagghā vane vasanti.

II. සො අමිහෙහි වාපිං ගමිස්සති.
So amhehi vāpiṃ gamissati.

III. අථ ච පෙතානං කාලකතානං දක්ඛිණං අනුපදස්සති.
Atha ca petānaṃ kālakatānaṃ dakkhiṇaṃ anupadassati.

IV. ථෙරො වදති, කරොති.
..... thero vadati, karoti.

V. දෙවො වස්සති, මයං වසාම.
..... devo vassati, mayam vasāma.

(III) පහත සඳහන් පදවල උපසර්ග වෙන් කොට දක්වන්න.
Separate prefixes from the words given below.

(ලකුණු 05යි.)
(05 Marks)

I. ආගච්ඡති
Āgacchati

VI. පරිභාසති.
Paribhāsati

II. පරාජිතො.
Parājito

VII. අනුගච්ඡති.
Anugacchati

III. උග්ගණ්හාති
Uggaṇhāti

VIII. අභිධාවී
Abhidhāvi

IV. අධිවාසනං.
Adhivasanaṃ

IX. පක්කමති
Pakkamati

V. නිවාරයති
Nivārayati

X. සුසොභති
Susobhati

06. (I) සුදුසු ක්‍රියා පද යොදා වාක්‍ය සම්පූර්ණ කොට නැවත ලියන්න.
Complete and rewrite sentences by using appropriate verbs.

(ලකුණු 05යි.)
(05 Marks)

I. ව්‍යාධා
Vyādhā

II. මයං
Mayam

- III. පියදාසො
Piyadāso
- IV. බාලිකා
Bālikā
- V. කුක්කුටා
Kukkuṭā

(II) සුදුසු කර්ම පද යොදා වාක්‍ය සම්පූර්ණ කර නැවත ලියන්න.
Complete and rewrite sentences by using appropriate objects.

(ලකුණු 05යි.)
(05 Marks)

- I. මයං කසාම.
Mayaṃ kasāma.
- II. තුමිහෙ ආරුහථ.
Tumhe āruhatha.
- III. කම්මකාරො කරොති.
Kammakāro Karoti.
- IV. බුද්ධො දෙසෙති.
Buddho deseti.
- V. මාතා ලාලයති.
Mātā Lālayati.

(III) පහත සඳහන් වාක්‍ය අනාගත කාලයට හරවා ලියන්න.
Convert the following sentences into future tense.

(ලකුණු 05යි.)
(05 Marks)

- (i) මයං පරිවේණං ගච්ඡාම.
Mayaṃ pariveṇaṃ gacchāma.
- (ii) සො ඝටෙන ජලං ආහරති.
So ghaṭeṇa jalaṃ āharati.
- (iii) එකදා තථාගතො තං වනං පවිසති.
Ekadā tathāgato taṃ vanaṃ pavisati.
- (iv) පිතා පුත්තෙන සද්ධිං ගෙහං ගච්ඡති.
Pitā puttēna saddhiṃ gehaṃ gacchati.
- (v) දාරකො ඡත්තං ගණ්හිතුං සොපාණං ආරුහති.
Dārako chattaṃ gaṇḥitūṃ sopāṇaṃ āruhati.

07. (i) පහත සඳහන් වගුව සම්පූර්ණ කරන්න.
Complete the following table.

(ලකුණු 10යි.)
(10 Marks)

සර්වනාමය Pronoun	විභක්තිය Case	වචනය Form
මයි Mayi		
එතෙසං Etesaṃ		
තාය Tāya		
ත්වං Tvam		
තායො Tāyo		
තානි Tāni		
මයං Mayaṃ		
තස්සා Tassā		
තුය්හං Tuyhaṃ		
එතම්හා Etamhā		

(ii) පහත සඳහන් වගුව නිදසුන අනුව සම්පූර්ණ කරන්න.

Complete the following table in accordance with the given example.

(ලකුණු 05යි.)
(05 Marks)

වත්තමානා Vattamānā	භවිෂ්සන්ති bhavissanti	අජ්ජනනී ajjatanī	පඤ්චමී pañcamī	සත්තමී sattamī	හීයත්තනී hīyattanī
ගච්ඡති gacchati	ගච්ඡිෂ්සති gacchissati	අගච්ඡී agacchi	ගච්ඡතු gacchatu	ගච්ඡෙය්‍ය gaccheyya	අගච්ඡා agacchā
ධාවති dhāvati					
ලිඛති likhati					

* * *